



ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 9
දරන විදේශීය සමාගම්
(විශේෂ විධිවිධාන)
පනත

[සහතිකය සටහන් කළේ 1975 මාර්තු මස 5 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

(1975 මාර්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා ජනරජයේ ශාසන පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී)

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

**ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 9 දරණ විදේශීය සමාගම
(විශේෂ විධිවිධාන) පනත**

[සහතිකය සටහන් කළේ 1975 මාර්තු මස 5 වන දින]

එල්.ඩී.—එ. 1/74

ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සමාගම්වල වත්කම් හා බැරකම්, ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනත ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගම්වලට පවරනු ලැබූ අවසාඨවන්හි දී බදු හා වෙනත් අයකිරීම්වලට අදාළ විශේෂ විධිවිධාන සැලැස්වීම පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ජනරජයේ ජාතික රාජ්‍ය සභාව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 9 දරන විදේශීය සමාගම් (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලුහුඹුනාපිය.

2. (1) ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනත ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කරනු ලැබූ හෝ සංස්ථාගත කරනු ලැබූ (මේ පනතෙහි මින් මතු “විදේශීය සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන) යම් සමාගමක් විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වා ගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් සහ ඒ ව්‍යාපාරයට සම්බන්ධව විදේශීය සමාගම සතුව ශ්‍රී ලංකාවෙහි තිබෙන වත්කම් හා බැරකම් උචිත දිනයෙහි හෝ ඉන් පෙර ඒවායේ පොත්ගත වටිනාකම අනුව ශ්‍රී ලංකාවේ යම් සමාගමකට පවරනු ලැබූ අවසාඨවක සහ— මේ පනත අදාළවීම.

(අ) පැවරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විදේශීය සමාගමට හෝ, විදේශීය සමාගමට සහ එක් එක් කැනැන්තා විදේශීය සමාගම වෙනුවෙන් එකකට නොවැඩි කොටස් ගණනක් භාරයක් වශයෙන් තබාගෙන සිටින නම් කළ කැනැන්තන් නව දෙනකුට නොවැඩි සංඛ්‍යාවකට හෝ වෙන් කර දෙනු ලැබූ ශ්‍රී ලංකා සමාගමෙහි කොටස්වල නාම මාත්‍ර වටිනාකමේ ; සහ

(ආ) පැවරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා සමාගමෙහි ඇති වූ යම් ප්‍රාග්ධන ආචිතයක

සමස්තය එකී බැරකම්වල පොත්ගත වටිනාකමට වැඩියෙන් ඇති, එකී වත්කම්වල පොත්ගත වටිනාකමෙහි අධිකයට අඩු නොවන අවසාඨවක, මේ පනතේ විධිවිධාන—

(i) විදේශීය සමාගම හා ශ්‍රී ලංකා සමාගම,

(ii) විදේශීය සමාගමේ වත්කම් හා බැරකම් ශ්‍රී ලංකා සමාගමට පැවරීම වෙනුවෙන් කරන ලද ප්‍රථම කොටස් වෙන්කර දීමේ දී ශ්‍රී ලංකා සමාගම විසින් විදේශීය සමාගමට සහ විදේශීය සමාගමේ ඉහත කී නම කළ කැනැන්තන්හට වෙන්කර දෙනු ලැබූ කොටස්, සහ

(iii) ශ්‍රී ලංකා සමාගමට පවරනු ලැබූ වත්කම් හා බැරකම් කෙරෙහි අදාළ වන්නේ ය.

(2) (1) වන උපවගන්තියෙහි කාර්යයන් සඳහා—

“පොත්ගත වටිනාකම” යන්න—

(අ) පහත සඳහන් දේවල් අතුරින්—එනම් කීර්ති නාමය, ඉඩම්, ගොඩනැගිලි, පිරිසත්, යන්ත්‍රෝපකරණ, යම්කිසිම උපකරණ, කොටස්, සාණ පත්‍ර හා ඇප යන මේවා යම් එකකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වූ හා ශ්‍රී ලංකාවේ සමාගමකට පවරන ලද්ද වූ විදේශීය සමාගමක වත්කම් කිසිවක් සම්බන්ධයෙන් යෙදෙන විට—

(i) ඒ වත්කම්වල වටිනාකම 1973 ලීන් වර්ෂයේ යම් දිනයක අවසන් වන සමාගමේ ගිණුම් වර්ෂයේ අවසාන දිනය සඳහා වූ සමාගමේ ශේෂ පත්‍රයෙන්, නිශ්චය වශයෙන් දැනගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථා වක—

(අ) එම ශේෂ පත්‍රයේ දිනයට පසුව හා එම වත්කම් ශ්‍රී ලංකාවේ සමාගමට පැවරීමට පෙර ඒ වත්කම්වලට නියම වශයෙන් කරන ලද එකතු කිරීම් හෝ නියම වශයෙන් කරන ලද ඒ වත්කම් විකිණීම පිළිබඳව නැතහොත් ඒ වත්කම් ක්ෂයවීම හෝ නැතිවීම සඳහා වූ දීමනා පිළිබඳව කෙරෙන වෙනස් කිරීම් කිසිවක් වෙනොත් ඒවා කිරීමෙන් පසු, සහ

(ආ) ඒ වත්කම් නැවත හක්යේරු කිරීමට ආරෝපණය කළ හැකි ඒ වත්කම්වල වටිනාකමෙහි කොටස ඇතුළත් කිරීම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අනුමත කර ඇතහොත් මීස ඒ කොටස බැහැර කිරීමෙන් පසු ඒ ශේෂ පත්‍රයෙන් නිශ්චය වශයෙන් දැනගන්නා ඒ වත්කම්වල වටිනාකම අදහස් වේ,

(ii) ඒ වත්කම්වල වටිනාකම ඒ ශේෂ පත්‍රයෙන් නිශ්චය වශයෙන් දැනගත නොහැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථා වක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන ආකාරයෙන් නිශ්චය කරනු ලබන මුදලක් අදහස් වේ ;

(ආ) විදේශීය සමාගමේ වත්කම් අතුරින් (අ) ඡේදයෙහි සඳහන් නොවූ වත්කම් කිසිවක් සම්බන්ධයෙන් යෙදෙන විට, ඒ වත්කම් ශ්‍රී ලංකාවේ සමාගමට පවරනු ලැබූ දිනයෙහි ඒ වත්කම්වල වටිනාකම වශයෙන් විදේශීය සමාගමේ ගණන් පොත්වල පෙන්වුම් කර තිබෙන වටිනාකම අදහස් වේ ;

201 ද.

(ආ) විදේශීය සමාගමේ බැරකම් කිසිවක් සම්බන්ධයෙන් යෙදෙන විට, ඒ බැරකම් ශ්‍රී ලංකාවේ සමාගමට පවරනු ලැබූ දිනයෙහි ඒ බැරකම්වල මුදල් ප්‍රමාණයන් වශයෙන් විදේශීය සමාගමේ ගණන් පොත්වල පෙන්වුම් කර තිබෙන මුදල් ප්‍රමාණයන් අදහස් වේ ;

“ලිඛිත දිනය” යන්නෙන්,—

(අ) ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනතේ අර්ථනුකූලව “නිදහස් කළ සමාගමක්” නොවන යම් විදේශීය සමාගමක් සම්බන්ධයෙන් වූ විට, ඒ පනතේ අර්ථනුකූල වූ “නියමිත දිනය” අදහස් වේ, තවද

(ආ) ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනතේ අර්ථනුකූලව “නිදහස් කළ සමාගමක්” වූ විදේශීය සමාගමක් සම්බන්ධයෙන් වූ විට, ඒ සමාගම පිළිබඳව ඒ නීතිය යටතේ වූ නිදහස් කිරීමේ විධානය බලාත්විතව පැවැත්ම යම් දිනයක හෝ යම් දිනයකට පෙර හෝ අවසන් වේ ද ඒ දිනය අදහස් වේ.

3. වෙන යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් ව ඇත ද—

මුද්දර ගාස්තුවෙන් නිදහස් වීම,

(අ) (i) විදේශීය සමාගමේ ව්‍යාපාර කටයුතු, වත්කම් හා බැරකම් ශ්‍රී ලංකා සමාගමට පැවරීම සම්බන්ධයෙන් එම සමාගම විසින් හෝ එම සමාගම වෙනුවෙන් හෝ එම සමාගමේ වාසියට හෝ ලියා අත්සන් කරන්නා වූ හා මෙම විධිවිධානය මගින් දෙනු ලැබූ නිදහස් කිරීම නිසා නොවේ නම් මුද්දර ගාස්තු ගෙවීමට විදේශීය සමාගම යටත් වන්නට තිබුණා වූ යම් සාධන පත්‍රයක් සඳහා, සහ

(ii) විදේශීය සමාගම විසින් ශ්‍රී ලංකා සමාගමෙහි දරනු ලබන කොටස් කිසිවක් විදේශීය සමාගම විසින් එහි යම් කොටස්කරුවන්ට පැවරීම ශ්‍රී ලංකා සමාගම විසින් විදේශීය සමාගමට කොටස් වෙන්කර දීමෙන් පසු මාස දෙදහස් ඇතුළත කරනු ලබන හෝ සහ ඒ පැවරීමට පෙරාතුව ම ඒ කොටස්කරුවන්ට විදේශීය සමාගමේ කොටස් අයිතීන් තුළු අනුපාතය ම අනුව ඔවුන්ට ඒ කොටස් පැවරීම කරන හොත් ඒ කොටස් පැවරීම සඳහා

මුද්දර ගාස්තු ගෙවීමෙන් විදේශීය සමාගම නිදහස් වන්නේය ; තවද—

(ආ) (i) විදේශීය සමාගමේ ව්‍යාපාර කටයුතු, වත්කම් හා බැරකම් ශ්‍රී ලංකා සමාගමට පැවරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමාගම විසින් හෝ එම සමාගම වෙනුවෙන් හෝ එම සමාගමේ වාසියට හෝ ලියා අත්සන් කරන්නා වූ හා මෙම විධිවිධානය මගින් දෙනු ලැබූ නිදහස් කිරීම නිසා නොවේ නම් මුද්දර ගාස්තු ගෙවීමට ශ්‍රී ලංකා සමාගම යටත් වන්නට තිබුණා වූ යම් සාධන පත්‍රයක් සඳහා, සහ

(ii) විදේශීය සමාගමට සහ විදේශීය සමාගම වෙනුවෙන් එක් එක් තැනැත්තා එකකට නොවැඩි කොටස් ගණනක් භාරයක් වශයෙන් තබා ගෙන සිටින නම් කළ තැනැත්තන් නව දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකට ද වෙන් කර දෙනු ලැබූ ශ්‍රී ලංකා සමාගමෙහි කොටස් වලට අදාළ කොටස් සහතික පත්‍ර සඳහා

මුද්දර ගාස්තු ගෙවීමෙන් ශ්‍රී ලංකා සමාගම නිදහස් වන්නේය.

ශ්‍රී ලංකා සමාගම් කොටස් විදේශීය සමාගම කොටස් කරුවන්ට පැවරීම සම්බන්ධයෙන් 1963 අංක 11 දරන මුදල් පනතේ 58 වන වගන්තිය අදාළ නොවන බව.

4. 1963 අංක 11 දරන මුදල් පනතේ 58 වන වගන්තියෙහි විධිවිධාන—

(අ) ශ්‍රී ලංකා සමාගමෙහි කොටස් විදේශීය සමාගම් විසින් එකී විදේශීය සමාගමේ කොටස් කරුවන් වූ තැනැත්තන්හට පැවරීම ශ්‍රී ලංකා සමාගම් විසින් විදේශීය සමාගමට කොටස් වෙන්කර දීමෙන් පසු මාස දෙළහක් ඇතුළත කරනු ලබනහොත් සහ ඒ පැවරීමට පෙරාතුව ම ඒ කොටස් කරුවන්ට විදේශීය සමාගමේ කොටස් අයිතිව තුබූ අනුපාතය ම අනුව ඔවුන්ට ඒ කොටස් පැවරීම කරනහොත් ඒ කොටස් පැවරීම කෙරෙහි ; සහ

(ආ) විදේශීය සමාගමේ නම් කළ තැනැත්තන් විදේශීය සමාගම් වෙනුවෙන් භාරයක් වශයෙන් තබා ගෙන සිටින ශ්‍රී ලංකා සමාගමෙහි යම් කොටසක් විදේශීය සමාගම් වෙනුවෙන් භාරයක් වශයෙන් තබාගනු ලැබීම පිණිස විදේශීය සමාගමේ වෙනත් නම් කළ තැනැත්තකුට පැවරීම කෙරෙහි

අදාළ නොවන්නේ ය.

1963 අංක 4 දරන දේශීය ආදායම් පනත විදේශීය සමාගමට හා ශ්‍රී ලංකා සමාගමට අදාළ විය යුත්තේ කීනම් මද වෙනස් කිරීම්වලට යටත්ව ද යන බව.

5. 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත විදේශීය සමාගම් කෙරෙහි සහ ශ්‍රී ලංකා සමාගම් කෙරෙහි අදාළ වීමේ දී, විදේශීය සමාගම් විසින් ශ්‍රී ලංකාවෙහි තිබෙන සිය ව්‍යාපාර කටයුතු, වත්කම් හා බැරකම් ශ්‍රී ලංකා සමාගම් වෙත පැවරීමෙන් උද්ගත වන යම් කරුණක් සම්බන්ධයෙන් හෝ පිළිබඳ ව, ඒ තාක් දුරට පමණක්, මෙහි පහත දැක්වෙන මද වෙනස් කිරීම්වලට යටත්ව එය බලපවත්වන්නේ ය. එනම්:—

(අ) විදේශීය සමාගම් සම්බන්ධයෙන් වූ විට—

(1) විදේශීය සමාගමට ඉටු කරන ලද සේවාවන් සඳහා යම් සේවකයකුට ශ්‍රී ලංකා සමාගම් විසින් යම් පාරිතෝෂිකයක්, විශ්‍රාම වැටුපක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ගෙවීම වෙනුවෙන් විදේශීය සමාගම් විසින් ශ්‍රී ලංකා සමාගමට දෙන ලද යම් මුදලක් සම්බන්ධයෙන් ඒ පනතේ 10 වන වගන්තිය යටතේ කිසිදු අඩු කිරීමකට ඉඩ නොදී ය යුතුය ;

(2) (අ) විදේශීය සමාගමේ ව්‍යාපාර කටයුතු සහ දේපළ ශ්‍රී ලංකා සමාගමට පැවරීමෙන්, හෝ

(ආ) ශ්‍රී ලංකා සමාගමෙහි කොටස් කිසිවක් විදේශීය සමාගම් විසින් එම සමාගමේ යම් කොටස් කරුවන්ට පැවරීම ශ්‍රී ලංකා සමාගම් විසින් විදේශීය සමාගමට කොටස් වෙන්කර දීමෙන් පසු මාස දෙළහක් ඇතුළත කරනු ලබනහොත් සහ ඒ පැවරීමට පෙරාතුව ඒ කොටස් කරුවන්ට විදේශීය සමාගමේ කොටස් අයිතිව තුබූ අනුපාතය ම අනුව ඔවුන්ට ඒ කොටස් පැවරීම කරනහොත් එම කොටස් පැවරීමෙන්

උද්ගත වන ප්‍රාග්ධන ලාභ හෝ ප්‍රාග්ධන අලාභ ගණන් නොගත යුතුය ;

(3) විදේශීය සමාගම් විසින් යම් පිරිසකක්, යන්ත්‍රෝපකරණයක්, සවි කිරීමක් හෝ ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකා සමාගමට පැවරීම පිළිබඳව, එවැනි පැවරීමකට සාමාන්‍යයෙන් අදාළ වන ඒ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන විදේශීය සමාගම් කෙරෙහි අදාළ නොවන්නේ ය ;

(4) ඒ පනතේ 15 (3) වන වගන්තියේ විධිවිධාන අදාළ නොවන්නේ ය ; කව ද,

(ආ) ශ්‍රී ලංකා සමාගම් සම්බන්ධයෙන් වූ විට—

(1) එම සමාගමේ ලාභ හා ආදායම නිශ්චය වශයෙන් දැන ගැනීමේ කාර්යය සඳහා—

- (අ) සමාගම පිහිටුවීම සම්බන්ධයෙන් දරනු ලැබූ හිමිකර දීමේ වියදම් ද ඇතුළත් මූලික වියදම් ;
- (ආ) සේවකයකු විසින් විදේශීය සමාගමට ඉටු කරන ලද සේවයන් සඳහා විශ්‍රාම වැටුප්, පාරිතෝෂික හෝ වෙනත් ප්‍රතිලාභ වශයෙන් ඒ සේවකයාට ගෙවන ලද යම් මුදලක් ; සහ
- (ඇ) ඒ සමාගමෙහි කොටස් අතුරින් සියයට පනහකට වැඩි සංඛ්‍යාවක් විදේශීය සමාගම විසින් හෝ ශ්‍රී ලංකාවේ පුර වැසියන් නොවූ විදේශීය සමාගමේ කොටස්කරුවන් විසින් හෝ සමාගම හෝ ඒ කොටස්කරුවන් යන දෙ පක්ෂය ම විසින් හෝ දරනු ලබන අවසාථක, ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳාමෙන් හෝ ව්‍යාපාරයෙන් ලාභ හෝ ආදායම ඉපදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටින ශ්‍රී ලංකා සමාගමේ එක් අධ්‍යක්ෂවරයකු සෑම වර්ෂයකට එක් වරක් ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන් ශ්‍රී ලංකා සමාගම විසින් දරනු ලැබූ වියදම්

අඩු කිරීමට එම ශ්‍රී ලංකා සමාගම හිමිකම් ලබන්නේ ය.

(2) විදේශීය සමාගම විසින් ශ්‍රී ලංකා සමාගමට කලින් පවරනු ලැබූ යම් දේපළක අයිතිය වෙනස් වීමෙන් උද්ගත වන ශ්‍රී ලංකා සමාගමේ ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය ගණන් බැලීමේ කාර්යය සඳහා—

(අ) ශ්‍රී ලංකා සමාගම විසින් එම දේපළ අත් කරගනු ලැබූ අවසාථාවෙහි ඒ දේපළෙහි වටිනාකම—

- (i) එම දේපළ, ක්ෂය වීම සඳහා වූ අඩු කිරීමකට ඒ පනතේ 10 වන වගන්තිය යටතේ විදේශීය සමාගමට ඉඩදී ඇති දේපළක් වූ අවසාථක, අයිතිය වෙනස්වීම සිදුවීමට පෙරාතුව ම විදේශීය සමාගම ඒ දේපළෙහි අයිතිකරුව සිටියේ නම් එම විදේශීය සමාගම විසින් ඒ දේපළ අත් කරගනු ලැබූ අවසාථාවෙහි ඒ පනතේ 3 වන වගන්තියේ (4) වන උපවගන්තියේ (ඒ) ඡේදයේ (xi) වන අනුඡේදය යටතේ එහි වටිනාකම විය හැකිව තුබුණු මුදල, සහ
- (ii) ඒ දේපළ (i) වන අනුඡේදයෙහි සඳහන් දේපළක් නොවූ අවසාථක, අයිතිය වෙනස්වීම සිදුවීමට පෙරාතුව ම විදේශීය සමාගම ඒ දේපළෙහි අයිති කරුව සිටියේ නම් එම විදේශීය සමාගම විසින් ඒ දේපළ අත් කර ගනු ලැබූ අවසාථාවෙහි ඒ පනතේ 3 වන වගන්තියේ (4) වන උපවගන්තියේ (ඒ) ඡේදයේ සෙසු විධිවිධාන අතුරින් කාරණයට අදාළ වන විධිවිධාන යටතේ ඒ දේපළෙහි වටිනාකම විය හැකිව තුබුණු මුදල

වන්නේ ය ; නව ද

(අ) ඒ දේපළ සම්බන්ධයෙන් විදේශීය සමාගම විසින් කලින් දරන ලද්ද වූ ද අයිතිය වෙනස්වීම සිදුවීමට පෙරාතුව ම විදේශීය සමාගම ඒ දේපලෙහි අයිතිකරුව සිටියේ නම් අඩු කිරීමට විදේශීය සමාගමට හිමිකම් ලැබිය හැකිව තුබුණා වූ ද යම් වියදමක් අඩු කිරීමට ශ්‍රී ලංකා සමාගමට හිමිකම් ලැබෙන වියදමක් වන්නේ ය.

(3) විදේශීය සමාගම විසින් ශ්‍රී ලංකා සමාගමට පවරන ලද යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක්, සවිකිරීමක් හෝ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ඒ පනතේ 10 වන වගන්තියෙහි විධිවිධාන ශ්‍රී ලංකා සමාගම කෙරෙහි අදාළ කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා සමාගමක් විදේශීය සමාගමක් එකම සමාගමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව,—

(අ) (විදේශීය සමාගම විසින් ශ්‍රී ලංකා සමාගමට පවරනු ලැබූ) යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීමක් වැහැරී යාමෙන් හා ගෙවී යාමෙන් ක්ෂයවීම සඳහා ඒ පනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි (උ) ඡේදය යටතේ කිසියම් අඩු කිරීමකට ශ්‍රී ලංකා සමාගමට ඉඩ නොලැබෙන්නේ ය ;

(ආ) එබඳු යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ සවිකිරීමක් සම්බන්ධයෙන් විදේශීය සමාගම විසින් ඒ වගන්තියෙහි විධිවිධාන යටතේ කලින් කරන ලද යම් අඩු කිරීමක් ශ්‍රී ලංකා සමාගම විසින් කරනු ලැබූ අඩු කිරීමක් ලෙස සලකනු ලැබිය යුතු ය ;

(ඇ) ශ්‍රී ලංකා සමාගම එවැනි පිරිසතක්, යන්ත්‍රෝපකරණයක්, සවිකිරීමක් හෝ ගොඩනැගිල්ලක් විකුණන, ඉවත දමන හෝ අන් ලෙසකින් බැහැර කරන, එසේත් නැතහොත් ඒ පිරිසතේ, යන්ත්‍රෝපකරණයේ, සවි කිරීමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරුව සිටීම ශ්‍රී ලංකා සමාගම අන් ලෙසකින් අවසාන කරන අවස්ථාවක, එම වගන්තියේ විධිවිධාන, ඒ විකිණීම, ඉවත දීම හෝ අන් බැහැර කිරීම හෝ අයිතිය අවසන් කිරීම සිදුවීමට පෙරාතුව ම විදේශීය සමාගම ඒ පිරිසතේ, යන්ත්‍රෝපකරණයේ, සවිකිරීමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරුව සිටියේ නම් විදේශීය සමාගමට අදාළ විය හැකිව තිබුණු ආකාරයෙන් ම හා ප්‍රමාණයට ම, ඒ පිරිසත, යන්ත්‍රෝපකරණය, සවිකිරීම හෝ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමාගම කෙරෙහි අදාළ වන්නේ ය ;

(ඈ) එවැනි යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක්, සවිකිරීමක් හෝ ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකා සමාගම විසින් අලුත්වැඩියා කරනු ලැබූ හෝ අලුත් කරනු ලැබූ හෝ අවස්ථාවක, ඒ අලුත්වැඩියා කිරීම හෝ අලුත් කිරීම විදේශීය සමාගම විසින් කරන ලද්දේ නම් යම් අඩු කිරීමකට විදේශීය සමාගම හිමිකම් ලැබිය හැකිව තිබුණේ ද ඒ අඩු කිරීමට ශ්‍රී ලංකා සමාගම හිමිකම් ලබන්නේ ය ; තව ද

(3) එවැනි යම් පිරිසක, යන්ත්‍රෝපකරණයක හෝ සවිකිරීමක අඩු කළ අගය ගණන් බැලීමේ කාර්යය සඳහා ඒ පිරිසක, යන්ත්‍රෝපකරණය හෝ සවිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සමාගම දැරූ වියදම ඒ පිරිසක, යන්ත්‍රෝපකරණය හෝ සවිකිරීම ශ්‍රී ලංකා සමාගමට පවරනු ලැබූ අවසායවෙහි ඒ පිරිසගේ, යන්ත්‍රෝපකරණයේ හෝ සවිකිරීමේ අඩු කළ අගය විය යුතු ය.

(4) ස්වකීය ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකා සමාගමට නොපවරන ලද්දේ නම් විදේශීය සමාගම විසින් අඩු කිරීමක් කළ හැකිව තිබුණු එම සමාගම විසින් දරන ලද්ද වූ (යම් ප්‍රාග්ධන අලාභයක් ඇතුළත්) යම් අලාභයක් ශ්‍රී ලංකා සමාගම විසින් දරනු ලැබූ අලාභයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, විදේශීය සමාගම විසින් එහි ව්‍යාපාර කටයුතු නොපවරන ලද්දේ නම් එම අලාභය සම්බන්ධයෙන් එම සමාගම විසින් ඒ පනත යටතේ අඩු කළ හැකිව තිබුණු යම් අඩු කිරීමක් කිරීමට ශ්‍රී ලංකා සමාගමට හිමිකම් ඇත්තේ ය ;

(5) ස්වකීය ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකා සමාගමට නොපවරන ලද්දේ නම් ඒ පනතේ 15 (4) වන වගන්තිය යටතේ විදේශීය සමාගම විසින් යම් මුදලක් සම්බන්ධයෙන් අඩු කිරීමක් කළ හැකිව තිබේ නම් ඒ මුදල ශ්‍රී ලංකා සමාගමට අඩු කිරීමක් කිරීමට හිමිකම් ලැබිය යුතු මුදලක් ලෙස සලකනු ලැබිය යුතු ය.

6. (1) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියාවේ යොදවනු ලබන යම් ලිඛිත නීතියක් යටතේ යම් ක්‍රියාවක්, කරුණක් සහ දෙයක් කිරීමට විදේශීය සමාගම බැඳී සිටිය හැකිව තිබුණේ ද ඒ සියලු ක්‍රියා, කරුණු සහ දේවල් කිරීමට ශ්‍රී ලංකා සමාගම බැඳී සිටින්නේ ය.

විදේශීය සමාගම විසින් ගෙවිය යුතු බදු හෝ වෙනත් අය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමාගමේ බැඳීම.

(2) විදේශීය සමාගමෙහි ව්‍යාපාර කටයුතු පැවරීමට පෙර යම් කාල සීමාවක් සඳහා, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියාවේ යොදවනු ලබන යම් ලිඛිත නීතියක් යටතේ, විදේශීය සමාගමෙන් අය කර ගත හැකි හෝ එම සමාගම ගෙවීමට බැඳී ඇති යම් බද්දක් හෝ වෙනත් අය කිරීමක් ශ්‍රී ලංකා සමාගමෙන් අය කර ගත හැකි අතර එය ගෙවීමට ශ්‍රී ලංකා සමාගම බැඳී සිටින්නේ ය.

7. (1) 1958 අංක 2 දරන නේ සහ රබර් වතු (කැබලි කිරීම පාලනය කිරීමේ) පනතෙහි සහ 1972 අංක 2 දරන වතු (පැවරීම පාලනය කිරීමේ හා අත්කර ගැනීමේ) පනතෙහි විධිවිධාන, අවසායවෙහි පරිදි, 1958 අංක 2 දරන නේ සහ රබර් වතු (කැබලි කිරීම පාලනය කිරීමේ) පනතේ අර්ථනුකූලව නේ හෝ රබර් වත්තක හෝ 1972 අංක 2 දරන වතු (පැවරීම පාලනය කිරීමේ හා අත්කර ගැනීමේ) පනතෙහි අර්ථනුකූලව වත්තක හෝ අයිතිය විදේශීය සමාගමක් විසින් ශ්‍රී ලංකා සමාගමකට පැවරීම කෙරෙහි අදාළ නොවන්නේ ය.

විදේශීය සමාගම විසින් ශ්‍රී ලංකා සමාගමට ලබා වන පැවරීම සම්බන්ධයෙන් ඇතැම් පනත් අදාළ නොවන බව.

(2) මේ වගන්තියෙහි "අයිතිය පැවරීම" යන්නට—

(අ) එය 1958 අංක 2 දරන නේ සහ රබර් වතු (කැබලි කිරීම පාලනය කිරීමේ) පනතෙහි අර්ථනුකූලව යෙදෙන කල්හි, ඒ පනතෙහි ලා ඇති අර්ථය මඟින් ඇත්තේ ය ; තව ද

(ආ) 1972 අංක 2 දරන වතු (පැවරීම පාලනය කිරීමේ හා අත්කර ගැනීමේ) පනතෙහි අර්ථනුකූලව යෙදෙන කල්හි, ඒ පනතෙහි ලා ඇති අර්ථය ම ඇත්තේ ය.

අර්ථනිරූපණය.

8. මේ පනතෙහි කාර්යයන් සඳහා, අන්‍යාර්ථයක් අවශ්‍ය වුව හොක් මිය,—

“දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙන් 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ කාර්යයන් සඳහා පත් කරනු ලැබූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අදහස් වන අතර තමා වෙනුවෙන් ක්‍රියා කිරීමට පොදුවේ හෝ යම් නිශ්චිත කාර්යයක් සඳහා හෝ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂයෙන් බලය දෙනු ලැබූ යම් දේශීය ආදායම් කොමසාරිස් වරයෙක් හෝ නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස්වරයෙක් එයට ඇතුළත් වේ ;

“ ශ්‍රී ලංකා සමාගම” යන්නෙන්—

(අ) (සමාගම් ආඥාපනතෙහි අර්ථනුකූලව පෞද්ගලික සමාගමක් නොවන) 1974 ජුනි මස 19 වන දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවෙහි සංස්ථාගත කරනු ලැබූ යම් සමාගමක් ; හෝ

(ආ) (i) ඒ දිනයට පෙර ශ්‍රී ලංකාවෙහි සංස්ථාගත කරනු ලැබූ සමාගමක් වූ ද ;

(ii) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද සමාගමක් විසින් කොටස් ප්‍රාග්ධනය මුළුමනින් ම දරන එක් විදේශීය සමාගමක් විසින් පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරය සමාගමට පවරනු ලබන අවසරයේ දී, ඒ දිනයෙහි, මුළුමනින් ම එම විදේශීය සමාගම විසින් නැතහොත් එම විදේශීය සමාගම විසින් නම් කළ යම් තැනැත්තකු හෝ තැනැත්තන් විසින් දරන ප්‍රාග්ධනයක් ඇත්තා වූ සහ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද සමාගමක් විසින් කොටස් ප්‍රාග්ධනය මුළුමනින් ම දරන විදේශීය සමාගම එකක් හෝ ඊට වැඩි ගණනක් විසින් පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරය සමාගමට පවරනු ලබන අවසරයේ දී, ඒ දිනයෙහි, මුළුමනින් ම එම විදේශීය සමාගම විසින් හෝ ඒ සමාගම්වල නම් කළ තැනැත්තන් විසින් දරන ප්‍රාග්ධනයක් ඇත්තා වූ ද.

(iii) ව්‍යාපාරය සමාගමට පවරනු ලබන දිනයෙහි දී සමාගම ආඥාපනතෙහි අර්ථනුකූලව පෞද්ගලික සමාගමක් නොවූ ද

යම් සමාගමක් අදහස් වේ.